

# පිපල්ස් ලිසිං ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී (PLC)

## මූලික ශ්‍රේණිගත කිරීම

අභ්‍යන්තර පැතිකඩ ශ්‍රේණිගත කිරීමේ ධාවකයන්: පිපල්ස් ලිසිං ඇන්ඩ් ෆිනෑන්ස් පී.එල්.සී (PLC) හි පවතින ස්වාධීන ප්‍රතිරූපය මගින් එය ශ්‍රී ලංකාවේ විශාලතම මූල්‍ය හා කල්බදු සමාගම් (FLC) අතුරින් එකක් ලෙස දිගු කාලීන පාතික ශ්‍රේණිගත කිරීම් තුළ තම ප්‍රතිරූපය ගොඩනගාගෙන ඇති අතර එයින් ලැබෙන ප්‍රතිලාභ තුළින් 75% ක් එහි මව් ශාඛාව වන මහජන බැංකුව (ශ්‍රී ලංකා)(PB;AA+(lka)/සෘණ); සමග සම්බන්ධ වන අතර එය ශ්‍රී ලංකාවෙහි දෙවන විශාලතම පූර්ණ රාජ්‍ය නිමකාරිත්වයක් ඇති වාණිජ බැංකුව වේ. මෙහෙයුම් තත්වයන් තුළින් ආයතයේ වත්කම් වල ගුණාත්මකභාවය අවධානමට නිරාවරණය විය හැකි අතර එමගින් මෙම ශක්තින් සමතුලිත විය හැක.

අතිවිශේෂ සහයන්ගේ සීමා: ෆිච් ශ්‍රේණිගත කිරීම් මව් ශාඛාව මගින් ලැබෙන අසහාය සහයෝගය සඳහා ප්‍රතිලාභ ලබා දෙන්නේ නැත. “බී-”/ සෘණ ශ්‍රේණිගතකිරීම් මගින් ස්වෛරී ප්‍රතිලාභ පිරිනිම නිරූපණය කරන අතර එය පිපල්ස් (PLC) වෙත අසාමාන්‍ය ස්වෛරී සහයෝගයක් ලබා ගැනීමේ සම්භාවිතාව අඩු කරයි.

පිපල්ස් (PLC), ශ්‍රේණිගතකිරීම් තුළ ඉහළ මට්ටමක රඳවා තබා ගැනීම සඳහා බැංකුව විසින් ලබාදෙන ලද ආයතනික සහයෝගයට ප්‍රතිලාභ ලබා දෙන්නේ නැත එයට හේතුව වන්නේ ආයතනයේ විශාලත්වය බැංකුවේ නිමකමට (ස්කන්ධයට) සාපේක්ෂව විශාලත්වයෙන් ඉහළ හෙයින්, එය මහජන බැංකුව සතු ණය දීමේ ශක්තිය මත රඳා පවතින බැවිනි. මහජන බැංකුව සතු ණය ශක්තියෙහි වර්ධනයක් ඇති වීම ආයතනික සහයෝගය නැවත සලකා බැලීමට හේතු විය හැකිය.

## ශ්‍රේණිගත කිරීම

**පාතික**  
දිගු කාලීන පාතික ශ්‍රේණිගත කිරීම් A+(lka)

**ස්වෛරී අවධානම**  
දිගු කාලීන විදේශ මුදල් B-  
IDR  
දිගු කාලීන දේශීය මුදල් IDR B-  
රටේ උපරිමයන් B-

**ඉදිරි දැක්ම**  
දිගු කාලීන පාතික ශ්‍රේණිගතකිරීම ස්ථාවර ස්වෛරී දිගු කාලීන විදේශීය මුදල්- සෘණ IDR  
ස්වෛරී දිගු කාලීන දේශීය මුදල්- සෘණ IDR

## අදාළ වන නිර්ණායක

- බැංකු නොවන මූල්‍ය ආයතන ශ්‍රේණිගත නිර්ණායක (2020 පෙබරවාරි)
- බැංකු ශ්‍රේණිගත කිරීමේ නිර්ණායක (2020 පෙබරවාරි)
- පාතික පරිමාණ ශ්‍රේණිගත කිරීමේ නිර්ණායක (2020 ජූනි)

## අදාළ පර්යේෂණ

පිපල්ස් ලිසිං ඇන්ඩ් ෆිනෑන්ස් ‘A+(lka) ඉදිරි දැක්ම ස්ථාවර කරයි (2020 සැප්තැම්බර්) ෆිච් බැංකු පහක් පිළිබඳ දැක්ම සංශෝධනය කරයි 1 NBFI ශ්‍රී ලංකා සෘණ, පහත දැක්ම PLC; HNB (2020 ජනවාරි) ගෝලීය ආර්ථික දැක්ම- 2020 සැප්තැම්බර් (2020 සැප්තැම්බර්) කොරෝනා වෛරස් ශ්‍රේණිගත කිරීමේ බලපෑම; ගෝලීය බැංකු නොවන මූල්‍ය ආයතන (NBFI) (2020 ජූලි)

# ෆිච් රේටිංග්ස්

ණය ගුණාත්මකභාවය පහත වැටීම: පිරිහෙන මෙහෙයුම් පරිසරය සැලකිල්ලට ගනිමින් පීඑල්සී සඳහා වත්කම්-ගුණාත්මක අවධානම ඉහළ මට්ටමක පවතිනු ඇතැයි අපි අපේක්ෂා කරමු. පීඑල්සී හි වාර්ථා වී ඇති නියාමන දළ අක්‍රිය ණය අනුපාතය මාස 06ක තිග පදනම ව 2020 මාර්තු මාසයෙන් අවසන් වූ මූල්‍ය වර්ෂය (මූල්‍ය වර්ෂය 2020) තුළ 9.1% දක්වා ඉහළ ගොස් ඇති අතර එය 2019 වන මූල්‍ය වර්ෂයේ 4.6% ක් වේ. අපභායන ණය (දින 90 කට පෙර ගෙවිය යුතු 3 වන අදියරයේ ණය මත පදනම්ව) 2019 අප්‍රේල් ත්‍රස්ත ප්‍රභාටයෙන් උග්‍ර වූ මන්දගාමී ආර්ථිකයක් මධ්‍යයේ 2019 වන මූල්‍ය වර්ෂයේ 9.5% සිට 20.4% දක්වා ඉහළ ගියේ ය.

යටිකුරු අවධානම: 2020 මූල්‍ය වර්ෂයේ වත්කම් වල ගුණාත්මකභාවය පිරිහීම හේතුවෙන් දැනටමත් ප්‍රාග්ධන ආරක්ෂණයන් (Buffer) අඩු කිරීමත් සමග අපගේ අපේක්ෂාවන්ට සාපේක්ෂව මෙහෙයුම් තත්ත්වයන් නරක අතට හැරෙනහොත්, ප්‍රාග්ධන හානි අවධානම අපට පෙනේ. පීපල්ස් ලිසිං (PLC) හි මූල්‍ය වර්ෂයේදී උත්තෝලනය වැඩි දියුණුවක් තුළින් ණය/ ස්පෘශ්‍ය හිමිකම 2019 4.3x සිට 2020 මූල්‍ය වර්ෂයේදී 4.0x පහත වැටීම පාඩුව අවශෝෂණය කිරීම සඳහා යම් ආරක්ෂණයක් ලබාදෙයි.

## ශ්‍රේණිගත කිරීමේ සංවේදිතාවන්

ඉහළ සීමාවන්: ස්වෛරී ශ්‍රේණිගතකිරීම් සහ මෙහෙයුම් පරිසරය මත ඇති පීඩනය හේතුවෙන් පීඑල්සී හි දිගු කාලීන පාතික ශ්‍රේණිගත කිරීම් මෑත කාලීනව වැඩිදියුණු කළ නොහැකිය. මධ්‍යම සිට දිගු කාලීනව, ශ්‍රේණිගතකිරීම් වල ඉහළයෑමක් මෙහෙයුම් පරිසරය අර්ථවත් ලෙස ශක්තිමත් වීම මත රඳා පවතින අතර එහි පවත්නා ශ්‍රේණිගත කිරීමේ ශක්තින් තිරසාර යැයි උපකල්පනය කරමින් පීඑල්සී හි මූල්‍ය පැතිකඩෙහි සැලකිය යුතු දියුණුවක් ඇති කරයි.

බැංකු නොවන මූල්‍ය ආයතන  
මූල්‍ය හා කල්බදු සමාගම්  
**ශ්‍රී ලංකා**

### මූල්‍ය දත්ත

පීපල්ස් ලිසිං ඇන්ඩ් ෆිච් රේටිංග්ස් පීඑල්සී		
	2020 මාර්තු 31	2019 මාර්තු 31
මුළු වත්කම් (USDbn)	1.0	1.1
මුළු වත්කම් (LKRbn)	186.0	185.9
මුළු හිමිකම් (LKRbn)	35.3	33.0

මූලාශ්‍ර: ෆිච් ශ්‍රේණිගත කිරීම්

### විශ්ලේෂකයින්

රක්ෂණා තල්ගොඩපිටිය  
+94 11 2541 900  
[rukshana.thalagodapitiya@fitchratings.com](mailto:rukshana.thalagodapitiya@fitchratings.com)

පීවන්ති මලගල  
+94 11 2541 900  
[jeewanthi.malagala@fitchratings.com](mailto:jeewanthi.malagala@fitchratings.com)

ශක්තිමත් ස්වෛරී ශේණිගතකිරීම: ඉහළ ස්වෛරී ශේණිගතකිරීමක් ස්වෛරීභාවයේ හැකියාවන්ගේ ඉහළයෑම තුළින්, අධි සහයෝගයක් ලබාදීමට ඇති හැකියාව පිළිබිඹු කරයි. මෙය, පීඑල්සී (PLC) සඳහා ඉහළ සහායක් ලබා දෙන ශේණිගතකිරීමකට හේතු විය හැකිය. ෆිච් උපකල්පනය කරන්නේ එවැනි අධාරක සැපයීමට මවි ආයතනය පෙළඹී සිටින බව විශ්වාස කරන බවයි. කෙසේ වෙතත්, ස්වෛරී ශේණිගතකිරීම මත ඇති වන පීඩනය හේතුවෙන් එවැනි ප්‍රතිඵලයක් මෑත කාලීනව සිදුවිය නොහැක.

**දුර්වල මෙහෙයුම් තත්ත්වයන්:** පීඑල්සී හි ශේණිගතකිරීම් අපගේ මූලික අපේක්ෂාවෙන් ඔබ්බට මෙහෙයුම් පරිසරය පිරිහීමට වඩා සංවේදී වන අතර එමගින් එහි ප්‍රධාන ණය ප්‍රමිතික, විශේෂයන් ලාභදායීතාව, ප්‍රාග්ධනීකරණය සහ උත්තෝලනය සම්බන්ධව තවදුරටත් දුර්වල විය හැකිය. මෙය සිදුවිය හැක්කේ වත්කම් වල ගුණාත්මකභාවය ව්‍යුහාත්මකව පිරිහීම, අඛණ්ඩ අලාභයන්ට තුඩු දීම සහ ප්‍රාග්ධන භාතිය හෝ අරමුදල් ප්‍රවේශය සැලකිය යුතු ලෙස සීමිත වීම තුළිනි.

## ප්‍රධාන වර්ධනයන්


### අභියෝගාත්මක මෙහෙයුම් පරිසරය

ශ්‍රී ලාංකික එෆ්එල්සී (FLCs) ආයතනයන්හි මෙහෙයුම් පරිසරය පිළිබඳ තක්සේරුව Covid වසංගතය තුළින් සැලකිය යුතු ලෙස ඇති වූ ආර්ථික බලපෑම සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වූ ප්‍රාථමික ගනුදෙනුකරුවන් සඳහා වන සාමාන්‍ය බලපෑම මෙන්ම මෝටර් වාහන ආනයන සීමා කිරීම් යන කරුණු මත ඒකාබද්ධ වේ. වර්ධන අපේක්ෂාවන් අර්ධ වශයෙන් රඳා පවතින්නේ ශ්‍රී ලංකාවේ සහ ගෝලීය වසංගත වර්ධනය වන ආකාරය මත වුවද, දළ දේශීය නිෂ්පාදිතය 2020 දී 1.3% දක්වා පහත වැටී 2021 දී යථා තත්ත්වයට පත්වනු ඇතැයි අපි අපේක්ෂා කරමු.

### ශක්තිමත් ගෘහස්ත බලය


පීපල්ස් ලිසිං 2018 වන මූල්‍ය වර්ෂය වන තෙක් ශ්‍රී ලංකාවේ වෙළඳපොළ ප්‍රමුඛ පෙළේ එෆ්එල්සී (FLC) ආයතනය වූ අතර තවමත් එනම් 2020 වන මූල්‍ය වර්ෂය වන විට ක්ෂේත්‍රයේ වත්කම්වලින් 12% ක් ණය වලින් 13% ක් සහ මූල්‍ය වර්ෂයේ තැන්පතු වලින් 15% හිමිකාරිත්වය දරයි. ශ්‍රී ලංකා රු. බිලියන 100ට වැඩි මුළු වත්කම් සහිතව, පීපල්ස් ලිසිං යනු “දේශීය පද්ධතිමය වශයෙන් වැදගත් බලපත්‍ර මූල්‍ය සමාගමක්” යන අර්ථ දැක්වීමට යටත් වන අතර ඉහළ ප්‍රාග්ධන ආරක්ෂණ (බැංකු) නඩත්තු කිරීම සඳහා අවශ්‍ය වේ. මූල්‍ය වර්ෂ 2020 වන විට දිවයින පුරා පිහිටි මහජන බැංකු ගාබා 90 තුළ පොදු වෙළඳනාම සහ කවුළු කාර්යාල අනුව මහජන බැංකුව සමග ඇති සම්බන්ධතාවයෙන් පීඑල්සී (PLC) ප්‍රතිලාභ ලබයි. පීපල්ස් ලිසිං ආයතනය 2020 මූල්‍ය වර්ෂයේදී පිළිවෙලින් 53% ක් සහ 21% ක් වන මෝටර් ලිසිං සහ මෝටර් රථ ණය සමගින් එහි ප්‍රධාන නිෂ්පාදන පිරිනැමීම තුළින් මහජන බැංකු සමූහය සඳහා රථවාහන මූල්‍යකරණ ව්‍යාපාරය සිදු කරයි.

### ණය සංයුතිය




මූලාශ්‍රය: ෆිච් ටේන්ට්ස්, ෆිච් සොලියුෂන් පීඑල්සී

### වත්කම්වල ගුණාත්මකභාවය



මූලාශ්‍රය: ෆිච් ටේන්ට්ස්, ෆිච් සොලියුෂන් පීඑල්සී

### ලාභදායීතාව



මූලාශ්‍රය: ෆිච් ටේන්ට්ස්, ෆිච් සොලියුෂන් පීඑල්සී

# ෆිච් ඊට් ජන්ග්ස්

## දුර්වල මෙහෙයුම් පරිසරය ප්‍රතිරක්ෂණ අභියෝගයට ලක් කරයි

ආර්ථික මන්දගාමීත්වය සහ වර්තමාන මෙහෙයුම් පාරිසරික තත්වයන් තුළ පුළුල් වර්ධනයක් කරා ගමන් කිරීමට පීඑල්සී (PLC) හි පවතින සීමිත රුචිය හේතුවෙන් ණය වර්ධනය අභියෝගයට පහත වැටෙනු ඇතැයි අපි අපේක්ෂා කරමු. පීඑල්සී (PLC) හි 2020 මූල්‍ය වර්ෂයේ ණය වර්ධනය 0.45% කට වඩා ඉහළ අගයක් ගත්තද, සාපේක්ෂව ක්ෂේත්‍රයේ ණය වර්ධනය 0.66% ක් වූ අතර එය 2019 අප්‍රේල් ත්‍රස්ත ප්‍රහාරයේ බලපෑම සහ දුර්වල ආර්ථික වර්ධනය පිළිබිඹු කරයි. කෙසේ වෙතත්, පීඑල්සී (PLC) හි ප්‍රතිරක්ෂණ ප්‍රමිතීන් පිඩනයට ලක්විය හැකි යැයි අපි විශ්වාස කරමු. මන්දයත්, දුර්වල මෙහෙයුම් පරිසරය සහ එහි ගනුදෙනුකරුවන්ගේ උප ප්‍රාථමික ණය පැතිකඩ සැලකිල්ලට ගෙන සමාගමට ඒකාකාරීව ණය දීමට නම් වැඩි අවධානයක් ගත යුතු බැවිනි.

### අක්‍රීය සහ දුර්වල ණය ඉහළ යෑම

පීඑල්සී (PLC) ඒ හා සමාන මට්ටමේ සමහරක් ව්‍යාපාර වලට සාපේක්ෂව දුර්වල වත්කම් ගුණාත්මකභාවයකට නිරාවරණය වී ඇති අතර එයට හේතුව වන්නේ වාණිජ වාහන මූල්‍යකරණයේ ක්ෂේත්‍රය තුළ ඉහළ කොටසක් පැවතීමත් අදාළ අංශ හි ආපසු ගෙවීම ආර්ථික ක්‍රියාකාරකම් මත රඳා පැවතීමත් හේතුවෙනි. 2020 මූල්‍ය වර්ෂය තුළ වත්කම්-ගුණාත්මක තත්ත්වය දුර්වල වී තිබුණු අතර එය Covid ව්‍යසනයේ පූර්ණ බලපෑම පිළිබිඹු නොකරයි. බලපෑමට ලක්වූ ගනුදෙනුකරුවන් සඳහා ණය ආපසු ගෙවීම පිළිබඳ තහනමක ස්වරූපයෙන් නියාමන සහන තිබියදීත්, අභ්‍යන්තරයෙන් පවතින ආතතිය තවදුරටත් වර්ධනය වනු ඇතැයි අපි විශ්වාස කරන අතර එය බොහෝදුරට ණය දුර්වලතා හඳුනා ගැනීම අපහසු කරනු ඇත .

### දුර්වල ආදායම් සහ ණය පිරිවැය නිසා අවපාත ඉපැයීම


අවපාත ආදායම් උත්පාදනය සහ ඉහළ ණය පිරිවැය හේතුවෙන් ඉපැයීම සහ ලාභදායීතාව සැලකිය යුතු ලෙස දුර්වල වනු ඇතැයි අපි අපේක්ෂා කරමු. ණය අපහායන ගාස්තු තියුණු ලෙස ඉහළ යාම හේතුවෙන් පීඑල්සී (PLC) හි බදු ගෙවීමට පෙර ශුද්ධ ආදායම/ සාමාන්‍ය වත්කම් අනුපාතය අඩු වී ඇත

## බැංකු නොවන මූල්‍ය ආයතන

### මූල්‍ය හා කල්බදු සමාගම්


ශ්‍රී ලංකා

### ප්‍රාග්ධනීකරණය හා උත්තෝලනය



මූලාශ්‍රය: ෆිච් ඊට් ජන්ග්ස්, ෆිච් සොලියුෂන් පීඑල්සී

### අරමුදල් සහ ද්‍රවශීලතාවය



මූලාශ්‍රය: ෆිච් ඊට් ජන්ග්ස්, ෆිච් සොලියුෂන් පීඑල්සී

**ඉහළ යන වැරදි මගින් ප්‍රාග්ධන ආරක්ෂණය  
(Buffer) අඩු වීම**

ණය පාඩු දීමනා සැලකිය යුතු ලෙස වැඩි කර තිබියදීත්, වෙන් නොකළ අක්‍රීය හා අපහායන ණය සම්බන්ධයෙන් පිච්ලිසි හි ප්‍රාග්ධන තත්ත්වය සැලකිය යුතු ලෙස පිරිහී ඇත. ආයතනයේ ණය පොත් අගයෙන් වැඩි ප්‍රමාණයක් සඳහා ඇපකරයන්ගේ පිටුබලය පැවතීම හේතුවෙන් විය හැකි පාඩු අවම කර ගත හැක. 2020 මූල්‍ය වර්ෂයේ පළමු පෙළ හා සමස්ථ ප්‍රාග්ධන ප්‍රමාණාත්මක අනුපාත පිළිවෙලින් 15.1% සහ 15.9% ක් වූ අතර එය දේශීය පද්ධතිය වශයෙන් වැදගත් මූල්‍ය සමාගමක් D-SFLC නිසා පිච්ලිසි 2021 ජූලි මාසය වන විට ඉහළ ප්‍රාග්ධන අනුපාත පවත්වා ගෙන යාම අත්‍යවශ්‍ය වන අතර (Tier 01) සහ සමස්ථ (total) ප්‍රාග්ධන අනුපාත පිළිවෙලින් 10% සහ 14% ක් ලෙස සපුරාලිය යුතුය.

**මූල්‍ය හා කල්බදු සමාගම් එෆ්එල්සී (FLC) හි  
ප්‍රශස්ථ අරමුදල් සහ ද්‍රවශීලතාවය**

සම තත්ත්වයේ අනෙකුත් ව්‍යාපාර වලට වඩා අනාරක්ෂිත ණය/මුළු ණය ප්‍රමාණයන් පිළිබිඹු වන පරිදි පිච්ලිසි හි මූල්‍ය නම්‍යශීලීභාවය, එහි ඉහළ සහ වැඩිවන තැන්පතු මගින් සහය වේ. මහජන බැංකුව සමග ඇති පිළිගත් සම්බන්ධතාවයෙන් එහි අරමුදල් සහ ද්‍රවශීලතා පැහැකි ප්‍රතිලාභ ලබන අතර එහි තැන්පතු පදනමේ ස්ථාවරත්වයට සහ තොග අරමුදල් ප්‍රවේශයට සහය වේ. වර්තමාන අභියෝගාත්මක තත්ත්වයන් යටතේ පිච්ලිසි (PLC) හි ද්‍රවශීලතා තත්ත්වය පොදුවේ අනෙකුත් එෆ්එල්සී (FLC) මෙන්ම දුර්වල විය හැකිය.

## මූල්‍ය සාරාංශය සහ ප්‍රධාන අනුපාත

	31 මාර්තු 20		31 මාර්තු 19	31 මාර්තු 18	31 මාර්තු 17	31 මාර්තු 16
	වර්ෂ අවසානය	වර්ෂ අවසානය	වර්ෂ අවසානය	වර්ෂ අවසානය	වර්ෂ අවසානය	වර්ෂ අවසානය
	(USDm)	(LKRm)	(LKRm)	(LKRm)	(LKRm)	(LKRm)
<b>සාරාංශ ආදායම් ප්‍රකාශය</b>						
ශුද්ධ පොළී සහ ලාභාංශ ආදායම	91	17,189.2	16,359.6	12,982.0	11,016.1	10,344.1
ශුද්ධ ගාස්තු සහ කොමිස්	6	1,165.6	1,004.3	819.7	621.7	528.3
වෙනත් මෙහෙයුම් ආදායම	11	2,140.9	1,712.5	1,866.7	1,572.4	1,247.3
මුළු මෙහෙයුම් ආදායම	109	20,495.7	19,076.4	15,668.4	13,210.2	12,119.7
මෙහෙයුම් පිරිවැය	41	7,762.1	7,532.8	6,232.9	5,943.9	4,619.9
සුර්ව අපනයන මෙහෙයුම් ලාභය	68	12,733.6	11,543.6	9,435.5	7,266.3	7,499.8
ණය සහ වෙනත් අපනයන ගාස්තු	26	4,904.6	1,692.8	1,466.5	282.8	130.4
මෙහෙයුම් ලාභය	42	7,829.0	9,850.8	7,969.0	6,983.5	7,369.4
වෙනත් ක්‍රියාකාරී නොවන අයිතම (ශුද්ධ)	-1	-96.2	-145.6	20.2	45.1	7.6
බදු	22	4,141.1	4,693.9	2,971.5	2,587.0	2,635.5
ශුද්ධ ආදායම	19	3,591.7	5,011.3	5,017.7	4,441.6	4,741.5
උනෙකුත් විස්තීර්ණ ආදායම්	0	79.0	152.0	9.2	-107.3	-18.6
ෆිච් විස්තීර්ණ ආදායම	19	3,670.7	5,163.3	5,026.9	4,334.3	4,722.9

## සාරාංශ ශේෂපත්‍ර

<b>වත්කම්</b>						
දළ ණය	866	163,304.8	162,232.9	145,148.3	137,260.6	112,814.2
වයින් අපනයනය වූ	176	33,283.9	15,436.0	0.0	0.0	0.0
ණය පාඩු දිමන	49	9,169.9	5,277.0	3,233.3	1,790.9	1,657.7
ශුද්ධ ණය	817	154,134.9	156,955.9	141,915.0	135,469.7	111,156.5
අන්තර් බැංකුව	45	8,551.2	10,196.4	12,670.5	6,643.2	0.0
ව්‍යුත්පන්නයන්	n.a.	n.a.	n.a.	n.a.	n.a.	n.a.
වෙනත් සුරැකුම්පත් සහ ඉපයීමේ වත්කම්	79	14,928.3	12,138.6	8,802.2	8,308.4	12,184.7
මුළු ඉපයීමේ වත්කම්	942	177,614.4	179,290.9	163,387.7	150,421.3	123,341.2
මුදල් සහ බැංකුවලින් ගෙවිය යුතු මුදල්	4	669.3	895.6	696.3	553.2	1,868.1
වෙනත් වත්කම්	41	7,713.6	5,746.2	6,071.9	6,388.9	5,891.5
මළු වත්කම්	986	185,997.3	185,932.7	170,155.9	157,363.4	131,100.8

<b>වගකීම්</b>						
පාරිභෝගික තැන්පතු	571	107,685.6	88,923.2	69,377.8	44,465.6	33,677.3
අන්තර් බැංකු සහ වෙනත් කෙටිකාලීන අරමුදල්	6	1,212.2	12,976.9	11,872.0	206.3	2,037.8
වෙනත් දිගුකාලීන අරමුදල්	149	28,103.9	38,632.5	45,745.9	75,448.3	60,202.1
වෙළඳ වගකීම් හා ව්‍යුත්පන්නයන්	n.a.	n.a.	n.a.	0.0	8.4	0.0
මුළු අරමුදල්	726	137,001.7	140,532.6	126,995.7	120,128.6	95,917.2
වෙනත් වගකීම්	73	13,685.4	12,418.1	12,306.1	10,310.0	10,409.9
වරණීය කොටස් හා දෙමුහුන් ප්‍රාග්ධනය	n.a.	n.a.	n.a.	n.a.	n.a.	103.4
මළු හිමිකම	187	35,310.2	32,982.0	30,854.1	26,924.8	24,670.3
මුළු වගකීම් සහ හිමිකම	986	185,997.3	185,932.7	170,155.9	157,363.4	131,100.8
විනිමය අනුපාතය		USD1 = LKR188.6236	USD1 = LKR176.13	USD1 = LKR155.9	USD1 = LKR151.735	USD1 = LKR143.9

මූලාශ්‍රය: ෆිච් රේටිංග්ස්, ෆිච් කොලියුෂන්ස්

මූල්‍ය සාරාංශය සහ ප්‍රධාන අනුපාත

	31 මාර්තු 20	31 මාර්තු 19	31 මාර්තු 18	31 මාර්තු 17	31 මාර්තු 16
<b>අනුපාත (සුදුසු පරිදි වාර්ෂික ගණනය සිදු කර ඇත)</b>					
<b>ලාභදායීතාව</b>					
ශුද්ධ පොළී ආදායම/ සාමාන්‍ය ඉපයීමේ වත්කම්	9.8	9.6	8.5	8.1	9.0
පොළී නොවන වියදම්/ දළ ආදායම	37.9	39.4	39.7	44.7	38.4
ශුද්ධ ආදායම/ සාමාන්‍ය හිමිකම	10.4	15.6	17.7	17.3	20.4
<b>වත්කම්වල ගුණාත්මකභාවය</b>					
අපනයන ණය අනුපාතය	20.4	9.5	n.a.	n.a.	n.a.
දළ ණයවල වර්ධනය	0.7	11.8	5.8	21.7	13.2
ණය පාඩු දීමනා/ අපනයන ණය	27.6	34.2	n.a.	n.a.	n.a.
ණය අපනයනගාස්තු/ සාමාන්‍ය දළ ණය	3.0	1.1	1.0	0.1	-0.5
<b>ප්‍රාග්ධනීකරණය</b>					
(Tier 1) ප්‍රාග්ධන අනුපාතය	15.1	14.4	18.4	17.6	19.6
ස්පෘශ්‍ය පොදු හිමිකම/ ස්පෘශ්‍ය වත්කම්	18.8	17.6	17.9	16.9	18.6
ශුද්ධ අපනයන ණය හිමිකම	68.3	30.8	n.a.	n.a.	n.a.
<b>අරමුදල් හා ද්‍රවශීලතාවය</b>					
ණය/ පාරිභෝගික තැන්පතු	151.7	182.4	209.2	308.7	335.0
පාරිභෝගික තැන්පතු/ අරමුදල්	78.6	63.3	54.6	37.0	35.1
මූලාශ්‍රය: ෆිච් රේටිංග්ස්, ෆිච් කොලියුෂන්ස්					



